

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

මත්මුනෙයි දකුණු එරුවිල්පත්තු ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් වලින් සමන්විත 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට මත්මුනෙයි දකුණු එරුවිල්පත්තු ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්ථාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය

ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීම , වේතනාත්මක මහභූරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීති රීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව, ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) පසුගිය වර්ෂ 03හි සභාවේ පුස්තකාල සඳහා පරිත්‍යාග වශයෙන් ලැබූ රු.1,041,246ක පොත් 2,276ක් මූල්‍ය ප්‍රකාශනවල වත්කම් ලෙස දක්වා නොතිබුණි.	ඉදිරි වර්ෂයේ වත්කම් ලෙස අනාවරණය කිරීමට ක්‍රියාමාර්ග ගන්නා බව.	පරිත්‍යාග වශයෙන් ලැබූ පොත් වත්කම් ලෙස ගිණුම්ගත කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂය අවසානයේ පැවැති රු.1,333,085 ක් විදුලි අයිතම නොගය මූල්‍ය ප්‍රකාශනවල දක්වා නොතිබුණි.	-එම-	මූල්‍ය ප්‍රකාශනවල වත්කම් ලෙස දැක්වීමට පියවර ගතයුතුය.
(ඇ) ද්විගණන දෝෂ හේතුවෙන් වත්කම් හා සම්ප්‍රවේන අරමුදල රු.1,959,516කින් අඩුවෙන් දක්වා තිබුණි.	ද්විගණන දෝෂය නිවැරදි කිරීමට ක්‍රියාමාර්ග ගන්නා බව.	මූල්‍ය ප්‍රකාශන නිවැරදිව පිළියෙල කළ යුතුය.
(ඈ) වර්ෂයට අදාළ පොලී ආදායම් රු. 226,150ක් අඩුවෙන් ගිණුම්ගත කර තිබුණි.	ඉදිරි වර්ෂයේදී නිවැරදි කරනු ලබන බව.	ආදායම් නිවැරදිව හඳුනාගෙන ගිණුම්ගත කළ යුතුය.
(ඉ) පසුගිය වර්ෂවල කඩකාමර බදු දීමෙන් ලැබිය යුතු හිඟ බදුකුලී රු. 113,650 ක් මූල්‍ය ප්‍රකාශනවල වත්කම් ලෙස දක්වා නොතිබුණි.	-එම-	ලැබිය යුතු ආදායම ගිණුම්ගත කිරීමට කටයුතු කළ යුතුය.

1.6.2 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන සාක්ෂි	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
මූල්‍ය ප්‍රකාශන වල දැක්වෙන රු.26,086,209ක් වටිනා ගිණුම් 10කට අදාළ ස්ථාවර වත්කම් ලේඛන, හිමිකාරිත්වය තහවුරු කිරීමේ ලේඛන, අත්තිකාරම් ලේඛනය සහ අනෙකුත් ලේඛන විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.	අඩුපාඩු සම්පූර්ණ කිරීමට ලේඛන යාවත්කාලීනව සුදුසු ක්‍රියාමාර්ග ගනු ලබන නඩත්තු කළ යුතුය.	

1.7 අනුකූල නොවීම
නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට ආදියට යොමුව	සභාවේ දැක්වීම	අදහස්	නිර්දේශය
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය			
(අ) මුදල් රෙගුලාසි 371(5)	සන අපද්‍රව්‍ය මධ්‍යස්ථානය වෙනුවෙන් ලබාදුන් රු. 1,315,076 ක අත්තිකාරම් හඳුනාගෙන පියවීමට වර්ෂ 19කට අධික කාලයක් පියවර ගෙන නොතිබුණි.	නොපියවූ අත්තිකාරම්වලට අදාළ ප්‍රමාණවත් සාක්ෂි තොරතුරු කාර්යාලයේ නොමැති බව.	නොපියවූ අත්තිකාරම් හඳුනාගෙන ඒවා නිරවුල් කිරීමට පියවර ගත යුතුය.
(ආ) මුදල් රෙගුලාසි 571(1), (2) හා (3)	වර්ෂ 02කට වඩා වැඩි කල් ඉකුත් වූ රු. 9,764,705ක විවිධ තැන්පතු 10ක් අදාළ පුද්ගලයින්ට ආපසු ගෙවීමට හෝ ආදායමට මාරුකිරීමට කටයුතු කර නොතිබුණි.	වර්ෂ දෙකකට වඩා වැඩි කල් ඉකුත් වූ තැන්පතු නිරවුල් කිරීමට කටයුතු කරනු ලබන බව.	කල් ඉකුත් වූ තැන්පතු හඳුනාගෙන නිරවුල් කිරීමට කඩිනමින් පියවර ගත යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු. 36,475,010 ක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. 42,837,658 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

	<u>2024</u>				<u>2023</u>			
ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තු ගත ආදායම් රු.	බිල්කළ ආදායම් රු.	රැස්කළ ආදායම් රු.	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය රු.	ඇස්තමේන්තුගත ආදායම් රු.	බිල්කළ ආදායම් රු.	රැස්කළ ආදායම් රු.	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය රු.
වරිපනම් හා බදු	5,100,000	8,843,318	7,776,848	4,503,070	4,875,000	7,724,910	7,445,980	3,436,600
කුලී	17,553,500	21,941,488	21,478,314	4,789,024	18,033,000	15,273,841	17,867,637	4,325,849
බලපත්‍ර ගාස්තු	1,985,000	2,927,571	2,927,571	-	1,900,000	2,774,040	2,774,040	--
වෙනත් ආදායම්	3,350,000	7,074,372	7,074,372	1,656,338	4,425,000	3,582,737	3,614,087	1,656,338
	-----	-----	-----	-----	-----	-----	-----	-----
එකතුව	27,988,500	40,786,749	39,257,105	10,948,432	29,233,000	29,355,528	31,701,744	9,418,788
	=====	=====	=====	=====	=====	=====	=====	=====

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වරිපනම් හා බදු සභාවේ පරිපාලන බලප්‍රදේශයට අයත් ගම්මාන 14කින් අයවිය යුතු හිඟහිටි වරිපනම් හා බදු රු. 4,503,070 ක් අයකර ගැනීමට පියවර ගෙන නොතිබුණි.	හිඟහිටි මුදල් අයකර ගැනීමට පියවර ගන්නා බව.	හිඟ හිටි වරිපනම් හා බදු අයකර ගැනීමට කටයුතු කළයුතුය.
(ආ) කුලී සභාවට අයත් කුලීහිමියන් 20කගෙන් සහ බදුකුලීහිමියන් 63කගෙන් අයවිය යුතු රු.4,789,025 ක් අයකර ගැනීමට පියවර ගෙන නොතිබුණි.	මියගිය අය සහ විදේශගත වූ අය හැර අනෙකුත් අයට නඩු පවරා ඇති බව.	හිඟ කුලී අයකර ගැනීමට කඩිනමින් කටයුතු කළයුතුය.
(ඇ) අනෙකුත් ආදායම් වර්ෂ 10කට වැඩි කාලයක් වෙනත් ආදායම් යටතේ හිඟහිටි ලෙස දක්වා තිබූ විදුලිය ගාස්තු රු. 1,656,338ක් අයකර ගැනීමට පියවර ගෙන නොතිබුණි.	විදුලිය ගාස්තු අයකර ගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට ලිපියක් යවා ඇති බව.	දිගු කලක සිට පැවති හිඟ මුදල් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ඈ) මුද්දර ගාස්තු හා උසාවි දඩ ගාස්තු පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් සහ අනෙකුත් බලධාරීන්ගෙන් 2024 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු උසාවි දඩ හා මුද්දර ගාස්තු පිළිවෙලින් රු. 2,487,710 ක් සහ රු. 11,460,270 ක් විය.	හිඟහිටි මුදල් අයකර ගැනීමට පියවර ගන්නා බව.	සභාවට අයවිය යුතු ආදායම් රැස්කර ගැනීමට කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකායර්ක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සභා වාහනයකට 2023 වර්ෂයේදී, රු.206,300 ක් වැයකර ටයර් 04 ක් යොදා තිබුණද ඒවායේ වගකීම් කාලය අවසන් වීමට පෙර 2024 වර්ෂයේදී, රු.345,000 ක් වැයකර නැවත ටයර් මාරුකර තිබීමෙන් සභාවට මූල්‍යමය වශයෙන් පාඩු සිදුවී තිබුණි.	ටයරයේ විශාල සිදුරක් තිබුණි. වත්කම් ඵලදායී ලෙස වගකීම් කාලයක් ලබා දී තිබූ බැවින්, එය ප්‍රතිස්ථාපනය සඳහා මිලදීගත් සමාගමට ලබා දුන් විට, ටයරය බාහිර හේතූන් මත හානි වූ බැවින් එය ප්‍රතිස්ථාපනය කිරීම ප්‍රතික්ෂේප කර තිබුණු බව.	වත්කම් ඵලදායී ලෙස උපයෝජනය කළ යුතුය.
(ආ) වර්ෂ 10ක සිට මූල්‍ය ප්‍රකාශනවල වත්කමක් ලෙස ඉදිරියට ගෙනවිත් තිබූ ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදුන් අත්තිකාරම් රු. 167,580ක් සහ ලංකා විදුලිබල මණ්ඩලයට ගෙවිය යුතු ලෙස ඉදිරියට ගෙනවිත් තිබූ රු.2,069,410 ක බැරකමක් නිරවුල් කර ගැනීමට කටයුතු කර නොතිබුණි.	ලංකා විදුලිබල මණ්ඩලයට ලිපි ලියන ලද නමුත් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ බව.	දීර්ඝකාලීන හිඟහිටි අගයන් ගැලපීමට පියවර ගතයුතුය.

3.2 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සභාව විසින් පරිහරණය කරන ඉඩම් 05ක් පවරා ගැනීමට පියවර ගෙන නොතිබුණි.	පවරා ගැනීමේ කටයුතු සිදුකරමින් පවතින බව.	ඉඩම් පවරා ගැනීමට පියවර ගත යුතුය.
(ආ) වෙනත් රාජ්‍ය ආයතනවලින් සභාවට පරිත්‍යාග ලෙස ලැබී තිබූ වාහන, ට්‍රේලර් සහ බවුසර් ඇතුළුව වාහන 10ක අයිතිය පවරා නොතිබුණි.	පවරා ගැනීම සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ කළමනාකරණයට ලිපි යවා ඇති බව.	වත්කම්වල අයිතිය සභාවේ නමට පවරා ගැනීමට පියවර ගත යුතුය.
(ඇ) දීර්ඝ කාලයක් අභාවිත තත්ත්වයේ පවතින වාහන 06ක් අළුත්වැඩියා කර භාවිතා කිරීමට පියවර ගෙන නොතිබුණි.	වාහන සඳහා ලියාපදිංචි පොත, ලියාපදිංචි අංකය නොමැති වීමෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගත නොහැකි බව.	අදාළ ගැටළුව විසඳාගෙන වාහන අළුත්වැඩියා කිරීමට හෝ විධිමත්ව අපහරණය කිරීමට කටයුතු කළ යුතුය.

3.3 වෙනත් සංවිධානවලට මුදාහැර තිබූ සම්පත්

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභා ගොඩනැගිල්ලේ වහලෙහි සූර්ය බලශක්ති පැනල ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පෞද්ගලික සමාගමකට අවස්ථාව සලසාදී ඉන් සියයට 06 සිට 18 දක්වා පරාසයක ආදායම් සභාවට ලැබෙන පරිදි ගිවිසුම් ගත වී තිබුණි. මෙම ව්‍යාපෘතිය සභාව විසින්ම ක්‍රියාත්මක කළේ නම් සම්පූර්ණ ආදායම සභාවට ලබාගත හැකිව තිබියදී එම අවස්ථාව පෞද්ගලික ආයතනයක් වෙත පවරා දී තිබුණි.	මේ දක්වා Solar Power ස්ථාපිත කිරීම සම්බන්ධ කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව.	සභාවේ සහ ජනතාවගේ යහපත පිණිසත්, පනත් රෙගුලාසිවලට අනුකූලවත් ගිවිසුම්වලට එළැඹිය යුතුය.

3.4 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කළ සේවක ලැයිස්තු ප්‍රකාරව, සභාවේ පුරප්පාඩු 05ක් පිරවීමට පියවර ගෙන නොතිබුණි.	නැගෙනහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (කාර්යමණ්ඩල හා පුහුණු) කාර්යාලයට තනතුරු පුරප්පාඩු පිළිබඳව වාර්තා කර ඇති බව.	කාර්යමණ්ඩල පුරප්පාඩු පිරවීමට සුදුසු ක්‍රියාමාර්ග ගතයුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 පාරිසරික ගැටළු

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

සභා බලප්‍රදේශයේ ක්‍රියාත්මක වන ආයතන 10ක පරිසර බලපත්‍ර අච්ඡාදනයට පියවර ගෙන නොතිබුණි.

බලපත්‍ර අච්ඡාදනය කිරීමේ අයදුම්පත් ලබාගෙන සභාවේ කටයුතු සිදුකරමින් පවතින බව.

ආයතනවල පාරිසරික බලපත්‍ර අච්ඡාදනයට පියවර ගත යුතුය.